



මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මත්තිය මාකාණ සපයින් කළඩිත් තිශ්චෙක්කளාම්

DEPARTMENT OF EDUCATION - CENTRAL PROVINCE



අ.පො.ස (ලසස පෙළ) පෙරපුරු පරික්ෂණය - 2018

13 ගේසිය

තරක ගාස්ත්‍රය හා විද්‍යාත්මක ත්‍රිමය II

24

S

I

කාලය පැය 03 ද

සැලකීය ප්‍රතිඵලිය -

- I,II යන කොටස්වලින් ප්‍රශ්න භතර බැංකින් කෝරුගෙන ප්‍රශ්න අවකට පමණක් පිළිබුරු සපයන්න.

I කොටස

(01) එම්.

- (i) පරස්ථාපනය යනු කුමක්දැයි නිරවිනය කර A සහ O ප්‍රස්තුතයන්හි ප්‍රතිවර්ත්‍ය පරස්ථාපනයන් සඳහා නිදුසුන බැංකින් සපයන්න.
(ලක්ෂණ 03)
- (ii) සපුමාණ පරිවර්තනයකදී E ප්‍රස්තුතයකින් E ප්‍රස්තුතයක්ද, I ප්‍රස්තුතයකින් I ප්‍රස්තුතයක් ද ලබා ගත හැකි මුවන් A ප්‍රස්තුතයකින් A ප්‍රස්තුතයක්ම ලබා ගත නොහැකියේ?
(ලක්ෂණ 02)

ඇ

- ~~ඇ~~ පහත දැක්වෙන සංවාක්‍ය සපුමාණ නිෂ්ප්‍රමාණ යන්න නිගමනය කරන්න. යම් සංවාක්‍යයක් නිෂ්ප්‍රමාණ නම්, එහිදී බැංකි රිතිය/ රිති ලියා සිදු වී ඇති ආහාරය/ ආහාර නම් කරන්න.
(I) පියලුම මිනිසුන් නිහතමානි වන්නේ, නිහතමානි අය වැඩි දෙනෙක් අව්‍යක්ෂ වන නියාත්, ඇකුම් මිනිසුන් අව්‍යක්ෂ වන නියාත්ය.

- (II) විහාර අපේක්ෂකයින් පමණක් විහාරය යමත් වන අතර විහාරය යමත් වන අය පමණක් ව්‍යාසනාවන්ත වේ. එහෙයින් විහාර අපේක්ෂකයින් ව්‍යාසනාවන්ත වේ.
(ලක්ෂණ 05)

ඉ

- ~~ඉ~~ (02) පහත දැක්වෙන තරක වර්ග යොදා ගනීමින් සංකේතයට නාඟ වෙන් රුප සටහන් මගින් එවායේ සපුමාණතුව/නිෂ්ප්‍රමාණතුව නිර්ණය කරන්න.
ඇ (i) පූනීමල් රාජ්‍ය දේවිකයකු නොවන්නේ පියලු රාජ්‍ය දේවිකයින් කාර්යක්ෂම වන නියාත්, පූනීමල් කාර්යක්ෂම නොවන නියාත්ය.

- (ii) සමහරු පුද්ධීමත්ය
සමහරු බනවිත්ය.

∴ පුද්ධීමත් සමහරු බනවිත්ය.
(ලක්ෂණ 05)

- ~~ඉ~~ ඇ) 3 ඉරවටෙ සංඛ්‍යාවක් නොවන ප්‍රථමක සංඛ්‍යාවක් යන්න පදනම් කර ගනීමින් පහත අනුමාන සපුමාණ නිෂ්ප්‍රමාණ ද යන්න විමසන්න.

- i) ප්‍රථමක සංඛ්‍යාව ඇත.
ii) 3 ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරවටෙ සංඛ්‍යාවක්.
iii) ඉරවටෙ සංඛ්‍යාව වන ප්‍රථමක සංඛ්‍යාව ඇත.
(ලක්ෂණ 03)

(03) a) විද්‍යුත් කුලක (අනෙකුතා වගයෙන් බහුජාට්) යන්න නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. (ලක්ෂණ 02)

(03) a) තව විද්‍යුත්මක උපනායක සහ තව උපකරණ අතර ඇත්තේ දාමක ප්‍රති ක්‍රියාවලියකි. විමයන්න.

(ලක්ෂණ 03 පි)


a) විද්‍යුත්මක දත්ත යනු මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලක්ෂණ 02 පි)

a) පරමාදරයි සම්පරික්ෂණයකදී විවෘතයන් පාලනය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද? මෙම ක්‍රියාවලාවය විද්‍යුත්ව ප්‍රයෝගනාවක් වන්නේ කවර ආකාරයෙන්ද?

(ලක්ෂණ 05)

(04) a) පහත දැක්වෙන කරක ද්‍රිවාරයෙන් ප්‍රකාශ වන සංකේතමය පූතුය නිශේධනය හා ගම්‍ය යන භාර්කික නියම පමණක් යොදා ගනිමින් ප්‍රකාශ කරන්න.



(ලක්ෂණ 04)

a) පහත දැක්වෙන ප්‍රමේයයන් ව්‍යුත්පන්න කුම්පෙන් සාධනය කරන්න.

i) $[(\sim P \wedge \sim Q) \rightarrow (P \leftrightarrow Q)]$

ii) $(P \rightarrow Q) \rightarrow [(P \vee R) \rightarrow (Q \vee R)]$

(ලක්ෂණ 06)

(05) a) මල්ලක රණ බෝල 5 ක්ද නිල් බෝල 6 ක්ද කොළ බෝල 4ක්ද ඇත. මල්ලන් අහැළු ලෙස බෝලයක් ඉවත්ව ගෙන එය මල්ලට නොදාමා කවත් බෝලයක් එලියට ගන්නේ තම

i) බෝල 2ම රණ පාට විමෙම සම්භාවිතාවය

ii) පලමු බෝලය රණ වි දෙවන බෝලය කොළ විමෙම සම්භාවිතාවය

iii) රක් බොලයක් රණ වි අනික් බෝලය නිල් විමෙම සම්භාවිතාවය.

iv) ඉහත 1 පිදිය හෝ 2 පිදිය සිදිය සිදිය විමෙම සම්භාවිතාවය ගණනය කරන්න.

(ලක්ෂණ 06)

a) සංඛ්‍යාතමය මධ්‍යකයක් ලෙස මධ්‍යස්ථානයේ සහ මධ්‍යනාගේ ඇති වැදගත්කම පැහැදිලි කරන්න.

(ලක්ෂණ 04)

II කොටස

(06) a). "නියාමි අනාවැකි ලබාගෙන ඒවා සංඛ්‍යාත්මකය කිරීම හා අයත් කිරීම නියාමි විද්‍යුත්මක තුම ව්‍යුහයේ උක්ෂණයක් වූවත් භාව උපනායකයකටම නිගම් අනාවැකි බිජිකිරීම දුෂ්කරය" උදාහරණ සහිතව ඇඟිල් කරන්න.

(ලක්ෂණ 05)

අ) උද්‍යමනය සමර්ථනය කිරීමේ තැවතුව ලෙස විධිකුමයේ පිළිගැනීම මෙවිඩ සූම්ලගේ තරකය පැහැදිලි කරන්න.

(ලකුණු 03)

ඉ) පැරණි ලෝක දූෂ්චරියෙන් මිදි නාව ලෝක දූෂ්චරියට ඇතුළු විමව නොහැකි වන විද්‍යාඥයින් පරිභාමටාදයට අනුව පරිසරයට අනුවර්තනය නොවන නීති වර්ගයන් මෙන් විද වි යයි. සාර්ථක්ෂකවාදය අදාළ කර ගතිමින් මෙම මතය විමසන්න.

(ලකුණු 07)

(07) අ) සහත දැක්වෙන තරකය පුදුසු සංක්ෂේපය රටාවක් ගොඩ තහමින් සංක්ෂේපයට නහා එහි සපුමාණ හෝ නීත්ප්‍රමාණ බව රුක් සටහන් ආගුයෙන් විමසන්න.

එකකෝරු ඔහු පිටරට යයි නැත්තම රැකියාවක නිරත වේයි. ඉදින් ඔහු පිටරට යන්නේ නම් එවිට ඔහුට ධනවතෙක් විය නොහැකි. ඔහු රැකියාවක නිරත වන්නේ ටිවාහ වන්නේ නම් පමණි. ඔහු විවාහ නොවේ. එම නිසා ඔහු පිටරට නොයයි.

(ලකුණු 05)

අ) ඔබ සංක්ෂේපය රටාව ලියා දක්වමින් පහත දැක්වෙන තරක සංක්ෂේපකරණය කර රේඩා සපුමාණ බව වුශ්‍යත්පත්තා තුමයෙන් පෙන්වා දෙන්න.

i) ඉදින් සිංහයින් උද්‍යෝගය පවත්වන්නේ නම් එකකෝරු දේශන නොපැවැත්වේ නැත්තම අධ්‍යාපන කටයුතු අධ්‍යාපන වේ. අධ්‍යාපන කටයුතු අධ්‍යාපන නොවන්නේ විශ්ව විද්‍යාල පවත්වන්නේ නම්ය. ඉදින් දේශන නොපැවැත්වේ යන පදනම මත අධ්‍යාපන කටයුතු අධ්‍යාපන වේ. විශ්ව විද්‍යාලය පැවත්වේ. එහෙයින් සිංහ උද්‍යෝගය සිදු නොවේ.

ii) විද්‍යාව දියුණු වන්නේ නම් ආගම දියුණු වේ. මිනිසුන් යහපත් වන්නේ නම් සමාජය සිංහ පම්පත් වේ. මිනිසුන් යහපත් වන්නේ සමාජය සිංහ පම්පත්නා වින්නේවත් නැතු. එම නිසා විද්‍යාව දියුණු වන්නේවත් මිනිසුන් යහපත් වන්නේවත් නැතු.

(ලකුණු 10)

(08) අ) සමාජ විද්‍යාවේදී විකාල ජනගහනයක් අධ්‍යාපනය කරනවාට වඩා නියුදියක් ගොඩ ගැනීම විද්‍යාඥයාට තම කාර්යය පහසු කරවයි. මේ අදහස පැහැදිලි කරන්න.

(ලකුණු 4)

අ) සාධාරණ නියුදියක් පිළිබඳ සංකල්පය පැහැදිලි කර එවැන්නක් ලබා ගැනීමේදී ගත යුතු පියවර මොනාවාදැයි දක්වන්න.

(ලකුණු 06)

ඇ) සමාජය විද්‍යාවේදී ලබා ගත්තා දත්ත ස්විජාවික විද්‍යාවේදී ලබා ගත්තා දත්ත කරම නියුත් නැතු. මේ අදහස පැහැදිලි කරන්න.

(ලකුණු 05)

අ) $(P \rightarrow Q)(R \rightarrow Q)((P \vee R) \wedge \sim(P \wedge R)) \therefore [(P \vee R) \wedge \sim Q]$ යන තරකයේ සපුමාණකාවය සත්‍ය විනු කුමය ඔවුන් නියමනය කරන්න..

(ලකුණු 03)

අ) ආච්‍යත කලනය යොදා ගෙන ඔබේ සංක්ෂේපණ රටාව දක්වමින් පහත දැක්වෙන ප්‍රකාශ සංක්ෂේපයට නගන්න.

i) ඔහු උගෙක් වන බුද්ධිමතෙක් වන අතර සියලු උගෙන් බුද්ධිමතුන් තොවේ.

ii) පුවතියන් පමණක් අභ්‍යන්තර වන්නේ නම එවිට සියලු පුවතියන් ලස්සන වන අතර කිසිම ලස්සන අයක් නිරූපන සිලුපයෙක් තොවේ.

(ලක්ෂණ 06)

ඇ) ඔබේ සංක්ෂේපණ රටාව ලියා දක්වමින් ආච්‍යත කලනයෙන් පහත දැක්වෙන තර්කය සංක්ෂේපයට නැහා එහි සපුමාණ බව දක්වන්න. ලමයින් පමණක් දහකාරය. සමහර අය ලමයින් තොවන අතර සියලු දෙනා පූර්තල්ය එම නිසා සමහර අය දහකාර තොවන අතර සමහර අය පූර්තල්ය.

(ලක්ෂණ 06)

10) අ) ලකාවොස්ගේ පරෝෂණ වැඩසටහන් ක්‍රමයට අනුව නව ආනුජනික කරුණු සෞය ගැනීම්වලට තුළ දෙන්නේ නම එය ප්‍රගතිස්ථාපිත ගැටලු මාරුවක් පෙන්වා දෙයි. පරෝෂණ වැඩ සටහනක ලක්ෂණ පෙන්වා දෙමීන් මෙම අදහස පැහැදිලි කරන්න.

(ලක්ෂණ 07)

ආ) පහත දැක්වෙන මාත්‍යකා ගැන කෙටි සටහන් ලියන්න.

i. විද්‍යාව නිසා මතු වී ඇති සඳාවාරාක්මක හා පාරිපාරික ගැටලු

ii. වර්යාවාදී මනෝ විද්‍යාවේ උත්තේරුක ප්‍රතිචාර ඉගෙනිමේ ක්‍රියාවලිය

(ලක්ෂණ 08)

*** මෙම ප්‍රතිචාර වැඩා ප්‍රාග්ධන නො යොමු කළ යුතුය